

බදුල්ල ප්‍රාදේශීය සභාව - 2024

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

බදුල්ල ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය මෙහෙයුම් පිළිබඳ ප්‍රකාශනය, ප්‍රාග්ධන සංචිත වෙනස්වීමේ ප්‍රකාශනය, ඒකාබද්ධ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්ති වලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සටහන් වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172(1) උපවගන්තිය සමග 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උප වගන්තිය සමග සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට බදුල්ල ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළ කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී. ලං.වි. ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා හා වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවයමෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම්කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන් වෙනනාත්විත මහභූරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මහභූරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද , අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය ගිණුම්කරණ ඇස්තමේන්තුවල , සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත්වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත්කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන වල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ඉඩම් හා ගොඩනැගිලි වල වටිනාකම රු.1,263,270ක්ද, පුස්තකාල පොත් වටිනාකම රු.48,435 ක්ද වැඩිපුර ගිණුම්ගත කර තිබුණි.	2025 ගිණුම පිළියෙල කර ගැනීමේදී නිවැරදි කර ගැනීමට උපදෙස් දුන් බව.	ගිණුම් නිවැරදි කළ යුතුය.
(ආ) ස්ථාවර තැන්පතු වෙනුවෙන් සමාලෝචිත වර්ෂයේදී ලැබී තිබුණු රු.497,206 ක් වූ පොළිය හඳුනාගෙන ගිණුම්ගත කර නොතිබුණි.	තැම්පතු මුදල නිශ්චිතව හඳුනාගෙන නිවැරදි කිරීමට කටයුතු කරන බව.	-එම-
(ඇ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ප්‍රාග්ධන යෙදවුමට ආදායමින් දායකවීමේ ගිණුම රු.114,699 ක් අඩුවෙන් ගිණුම්ගත කර තිබුණි.	2025 ගිණුම පිළියෙල කර ගැනීමේදී නිවැරදි කර ගැනීමට උපදෙස් ලබා දෙන ලද බව.	-එම-
(ඈ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට පැවති අවිනිශ්චිත ගිණුමේ රු.29,028 ක හර ශේෂය හඳුනාගෙන නිරවුල් කර නොතිබුණි.	අවිනිශ්චිත ගිණුමේ හර ශේෂය හඳුනාගෙන නිවැරදි කරන බව.	අවිනිශ්චිත ගිණුම් ශේෂ හඳුනාගෙන නිරවුල් කළ යුතුය.
(ඉ) සමාලෝචිත වර්ෂයේ වරිපනම් බදු සඳහා ලබාදී තිබුණු වට්ටම් රු.76,682 ක් නිවැරදිව ගිණුම්ගත කර නොතිබුණි.	2025 ගිණුම පිළියෙල කර ගැනීමේදී නිවැරදි කර ගැනීමට උපදෙස් ලබා දෙන ලද බව.	ගිණුම් නිවැරදි කළ යුතුය.
(ඊ) සමාලෝචිත වර්ෂයේ ජංගම නොවන වත්කම් රු.5,143,755ක් ප්‍රාග්ධනික කර නොතිබුණි.	-එම-	-එම-

1.6.2 නොසැසඳූ පාලන ගිණුම් හෝ වාර්තා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සභා ලේකම් විසින් සහතික කරන ලද ආදායම් විස්තරයට අනුව වරිපනම් හා බදු, කුලී, බලපත්‍ර ගාස්තු හා වෙනත් ආදායම් වල එකතුව රු.29,356,975ක් වුවද, සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මූල්‍ය මෙහෙයුම් ප්‍රකාශයට අනුව ඉහත ආදායම් වල එකතුව රු.38,788,407 ක් විය.	2025 වර්ෂයේ ගිණුම සැකසීමේ දී නිවැරදි කර ගැනීමට කටයුතු කරන බව.	ගිණුම් නිවැරදි කළ යුතුය.

1.7 අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති , රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි 134(3)	වසර 05 කට අධික කාලයක සිට අභ්‍යන්තර විගණන වාර්තා විගණකාධිපති වෙත ඉදිරිපත් කර නොතිබුණි.	ඉදිරියේදී විගණකාධිපති වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව.	මුදල් රෙගුලාසි අනුව අභ්‍යන්තර විගණන වාර්තා විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතුය.
(ආ) උච පළාත් මූල්‍ය රීති සංග්‍රහයේ රීති 103,104 අනුව	සභා කාර්යාලයේ ගබඩාව තුළ ඇතුළත් විවිධ වර්ගයේ ස්ලොන් බට සහ උපකරණ ඒකක 176 ක උපතතාවයක් සම්බන්ධව කටයුතු කර නොතිබුණි.	උපතතාවයන් සම්බන්ධව රීති 103 හා 104 අනුව ඉදිරියේදී කටයුතු කරන බව.	මූල්‍ය රීති අනුව උපතතාවයන් සම්බන්ධව කටයුතු කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනය අනුව සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු.8,387,420ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.3,167,874ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම්

සභා ලේකම්වරයා විසින් සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඉදිරිපත් කර තිබුණු ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

2024					2023				
	ආදායම් ප්‍රභවය	ඇස්තමේන්තුගත ආදායම්	බිල්කළ ආදායම්	රැස්කළ ආදායම්	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තු ගත ආදායම්	බිල්කළ ආදායම්	රැස්කළ ආදායම්	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
		රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
(i)	වරිපනම් හා බදු	963,704	1,000,399	650,710	629,766	963,704	996,468	883,562	474,838
(ii)	කුලී	7,540,000	3,269,325	8,385,996	291,554	6,300,000	2,569,265	3,171,916	195,720
(iii)	බලපත්‍ර ගාස්තු	910,000	-	945,201	-	910,000	-	781,050	-
(iv)	වෙනත් ආදායම්	36,390,000	25,087,251	5,885,901	38,582,537	65,531,860	30,303,142	5,660,916	21,189,028
		-----	-----	-----	-----	-----	-----	-----	-----
	එකතුව	45,803,704	29,356,975	15,867,808	39,503,857	73,705,564	33,868,875	10,497,444	21,859,586
		=====	=====	=====	=====	=====	=====	=====	=====

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස් කිරීමේ කාර්යසාධනය සම්බන්ධ නිරීක්ෂණ පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) වරිපනම් හා බදු		
(i) වසර 05ක කාලයක සිට පැවත එන හිඟහිටි වරිපනම් ඒකක 81කින් රු.221,480 ක් සමාලෝචිත වර්ෂයේදීද අයකරගෙන නොතිබුණි.	2025 වර්ෂයේ ගිණුම සැකසීමේදී නිරවුල් කර ගැනීමට කටයුතු කරන බව.	හිඟහිටි වරිපනම් ආදායම් අයකරගත යුතුය.
(ii) වර්ෂ 05කට වරක් බදු කුලී තක්සේරු කර ආදායම් වැඩි කරගත යුතු වුවද, 2012 වර්ෂයේ තක්සේරු වටිනාකම පදනම් කරගෙන වරිපනම් අයකරගෙන තිබුණු අතර, සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ඒකක 835 කින් රු.629,411 ක වරිපනම් අයකරගෙන නොතිබුණි.	වසර ගණනාවක් පුරා තක්සේරුව සඳහා ඉල්ලීම් සිදු කළත් එම කාර්ය ඉටු නොවූ බවත්, 2025 ජුනි 02 දින සිට නව තක්සේරුව සිදු කිරීමට අවශ්‍ය කටයුතු සලසා ඇති බව.	කාලීනව බදු කුලී තක්සේරුව සිදු කරගත යුතුය.

(ආ) හිඟහිටි කසළ බදු

කසළ බදු ඒකක 09 කින් හිඟහිටි කසළ බදු රු.1,782,400 ක් සමාලෝචිත වර්ෂයේදීද අයකරගෙන නොතිබුණි.	හිඟ අය කර ගැනීම සඳහා විෂයභාර නිලධාරියාට අවශ්‍ය උපදෙස් ලබා දුන් බව.	හිඟ ආදායම් කඩිනමින් අයකරගත යුතුය.
---	---	--

2.2.3 උසාවි දඩ හා මුද්දර ගාස්තු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් සහ අනෙකුත් බලධාරීන්ගෙන් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ලැබිය යුතුව තිබුණු උසාවි දඩ රු.8,003,168 ක් සහ මුද්දර ගාස්තු රු.9,852,096 ක් ගෙන්වාගෙන නොතිබුණි.	සමාලෝචිත වර්ෂයේදී ඉල්ලීම් ලිපි යොමු කළද මුදල් නොලබුණු අතර 2025 වර්ෂයේ මුල් කාර්තුව තුල උසාවි දඩ මුදල් රු.14,152,881 ක් සහ මුද්දර ගාස්තු වශයෙන් රු. 9,248,864 ක ප්‍රමාණයක් ලැබී ඇති බව.	හිඟ උසාවි දඩ හා මුද්දර ගාස්තු ගෙන්වාගත යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1. පනතින් පවරා ඇති කාර්යයන් ඉටු කිරීම

ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංමාවත් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුබ විභරණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටු කළයුතුව තිබුණු කාර්තවයන් ඉටු කිරීම පිළිබඳව නිරීක්ෂණය වූ කරුණු පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සභා බල ප්‍රදේශයේ ක්‍රියාත්මක කරනු ලබන ජල ව්‍යාපෘති 04 කින් ජල පාරිභෝගිකයින් 232 ක් ජලය පරිභෝජනය කරන අතර, සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දක්වාම ජල මූලාශ්‍රවල ජල සාම්පල පරීක්ෂණ කටයුතු සිදුකර පානීය ජලය සඳහා සුදුසුද යන්න හඳුනාගෙන නොතිබුණි.	සභාව මගින් ක්‍රියාත්මක කරන ලද ජල මූලාශ්‍රවල ජල සාම්පල් පරීක්ෂා කිරීමේ කටයුතු සිදු කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතාණන් දැනුවත් කර ඇති අතර, ඉදිරියේ එම කාර්ය කඩිනමින් ඉටු කිරීමට කටයුතු කරන බව.	මහජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය වෙනුවෙන් පිරිසිදු පානීය ජලය ලබාදිය යුතුය.

3.2 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2018 මැයි මාසයේ සිට 2024 දෙසැම්බර් 31 දක්වා සේවකයින් 21 ක් සඳහා සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල් මණ්ඩලයට රු.810,442 ක් දායක මුදල හා ඒ තුළ ඇතුළත් රු.283,300 ක අධිභාර මුදලක් ගෙවීමට සිදුව තිබුණි.	හිඟ මුදල් හා අධිභාර මුදල ගෙවීම සිදු වූ අතර අධිභාර මුදල් අයකර ගැනීම සම්බන්ධව පළාත් පාලන කොමසාරිස්ගේ උපදෙස් පරිදි කටයුතු කරන බව.	සේවා නියුක්ති භාර අරමුදල් නියමිත දිනට ගෙවිය යුතු අතර, අධිභාර ගෙවීම අදාළ වගකිවයුතු පාර්ශවයන්ගෙන් අයකර ගත යුතුය.

3.3 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ භාණ්ඩ සමීක්ෂණ මණ්ඩල වාර්තාව අනුව ප්‍රාදේශීය සභා කාර්යාලයේ ලේඛනගත කර තිබුණු View Sonic ප්‍රොපෙක්ටර් 01, එම්බෝස් කතුරු 01, ජී.අයි. බට175 ක් ඇතුළුව විවිධ වර්ගයේ උපකරණ ඒකක 221 ක උපතනාවයක් පැවතුනි.	සමීක්ෂණ නිර්දේශ අනුව උණනා දක්වන උපකරණ සම්බන්ධව අභ්‍යන්තර විමර්ශන කමිටුවක් පත් කර අදාළ ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා කරන බව.	විමර්ශන කමිටු තීරණ අනුව කටයුතු කළ යුතුය.

4. ගිණුම් කටයුතුභාවය සහ යහපාලනය

4.1 අයවැය පාලනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂය වෙනුවෙන් ප්‍රාදේශීය සභාව පිළියෙල කර තිබුණු අයවැය ලේඛනය අනුව ඇස්තමේන්තු කල ආදායම් හා වියදම්, වර්ෂයේ තර්ෂ ආදායම් හා වියදම් සමඟ සැසඳීමේදී ආදායම් විෂයයන් 03 ක සියයට 28 සිට සියයට 43 දක්වාද, වියදම් විෂයයන් 05 ක සියයට 21 සිට සියයට 91 දක්වාද විචලනයන් පැවතුණි. මේ අනුව අයවැය ලේඛනය ඵලදායී පාලන කාරකයක් ලෙස යොදාගෙන නොතිබුණි.	2025 වර්ෂය තුළ පවතින විචලනය අවම කර ගැනීමට අපේක්ෂා කරන බව.	විචලනයන් අවම කරගත යුතුය.

4.2 පාරිසරික ගැටළු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 9 වන වගන්තිය අනුව කසළ හා අපද්‍රව්‍ය පිඩාවක් සිදුවන අන්දමින් බැහැර නොකළ යුතු බවට වගබලා ගත යුතු වුවද, ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන් දෛනිකව එක්රැස් කරනු ලබන කසළ ප්‍රාදේශීය සභාවට අයත් ඉඩමකට අක්‍රමවත් ලෙස බැහැර කර තිබුණි. කසළ බැහැර කරන ඉඩම වටා කටු කම්බි වැටකින් ආවරණය කිරීමට රු.2,150,000ක්ද, 2020 වර්ෂයේදී සභා අරමුදලින් රු.1,470,000ක්ද වැය කර කොම්පෝස්ට් නිෂ්පාදනයට කාමර05 කින් යුක්ත ගොඩනැගිල්ලක්ද, සමාලෝචිත වර්ෂයේදී කසළ වෙන්කර ගැනීම සඳහා රු.4,863,715 ක ගොඩනැගිල්ලක්ද ඉදිකර තිබුණු අතර, වාර්ෂිකව කසළ මෙට්‍රික් ටොන් 1100 ක් පමණ එකතු කර ගන්නද, කසළ කළමනාකරණය විධිමත්ව සිදුකර නොතිබුණි.	දිරන කසළ එක්රැස් කර කොම්පෝස්ට් සැකසීමට කටයුතු කිරීම සඳහා ඉදිරියේදී ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කරන බව.	විධිමත්ව කසළ බැහැර කිරීම සිදු කළ යුතුය.